

(ඌ) ජාත්‍යන්තර ගනුදෙනු හා විදේශීය වත්කම්

1962 ලංකාවේ ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳ ගිණුම් (විනිමය පාලන සංඛ්‍යා තොරතුරු වලට අනුව) දෙවැනි පරිශීෂයේ 27 සිට 31 දක්වා සංඛ්‍යා සටහන්වල දක්වා ඇත.

1962 සඳහා වූ තාවකාලික ඇස්තමේන්තු අනුව, 1962 දීද ලංකාවේ විදේශීය මුදල් ශේෂයන් අඩු වෙමින් පැවැති බව හෙළි වෙයි. 1961 වසර හා සසඳන විට, විදේශීය ගෙවුම් තත්ත්වය ද 1962 දී සුළු වශයෙන් නරක අතට හැරී ඇත. 1962 දී වර්තන ගිණුමෙහි රුපියල් කෝටි 12.40 ක හිඟයක් ඇති විය. 1961 දී ඇති වූ හිඟය වන රුපියල් කෝටි 9.38 හා සසඳන විට, මෙය මඳක් වැඩි වුවද, 1958, 1959 සහ 1960 ඇති වූ හිඟයන් හා සසඳන විට, 1962 හිඟය සැලකිය යුතුමය කින් අඩු වී තිබේ. 1958, 1959 සහ 1960 ඇති වූ හිඟයන් පිළිවෙළින්, රුපියල් කෝටි 15.29, රුපියල් කෝටි 20.80 සහ රුපියල් කෝටි 22.05 ක් විය.

සංඛ්‍යා සටහන II ඌ-1

1957—1962 වෙළෙඳ බඩු ගනුදෙනු

රුපියල් දශ ලක්ෂ

	1957	1958	1959	1960	1961	1962
අපනයන නැ. වි. ස.	1,669	1,624	1,773	1,796	1,707	1,765
ආනයන ර.ගැ.ම.*	1,764	1,713	1,958	2,006	1,794	1,898
ශේෂය	— 95	— 89	—185	—210	— 87	—133

*ලංකාණ්ඩුවට “භාණ්ඩවලින් ලැබුණ ත්‍යාග” (කෙයාර් කිරි, සහ පිටි, යන්ත්‍රෝපකරණ) ඇතුළත් වෙයි. රේගු වාර්තා අනුව ආනයන වල මෙය, මුළු මතින් ම වාගේ පිළිබිඹු වන්නේ නොවේ. 1960 දී මෙසේ ලැබුණ ත්‍යාග වල වටිනාකම රුපියල් කෝටි 4.71 ක් වූ අතර 1961 දී රුපියල් කෝටි 3.59 ක් විය. 1962 රුපියල් කෝටි 4 කැයි ඇස්තමේන්තු කොට ඇත.

ගෙවුම් ශේෂයෙහි හිඟය මෙසේ වැඩි වූයේ අපනයන වලින් ලද ආදායම 1961 දීට වඩා රුපියල් කෝටි 5.81 කින් වැඩිවීමෙන් ද පසුවය. 1961 රුපියල් කෝටි 0.74 ක හිඟයක් දැක්වූ අදිසි ගිණුම් ශේෂය, 1962 දී රුපියල් කෝටි 0.88 ක අතිරික්තයක් දැක්වීය. එහෙත් 1961 දී සැලකන ප්‍රමාණයකින් අඩු වී ගිය ආනයන, 1962 දී, 1961 වසරට, වඩා රුපියල් කෝටි 10.45 කින් වැඩි විය.¹ මේ නිසා 1962 දී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය, රුපියල් කෝටි 4.64 කින් වැඩි විය. 1962 දී ආනයන සීමා දැඩි කිරීමෙන් පසුත් ඇතිවූ මේ වැඩි වීම පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ ය.

ගෙවුම් ශේෂ සංඛ්‍යා අනුව, ආනයන ගෙවීම් වැඩි වී ඇත්තේ ගෙත්වීම් සීමා කොට නොමැති, රජයෙන් ගෙත්වන අත්‍යවශ්‍ය ආහාර පාන සහ ප්‍රාග්ධන භාණ්ඩ සම්බන්ධයෙනි. ප්‍රධාන වශයෙන් සහල් ඇතුළුව ආහාර පාන සඳහා ගෙවීම් වැඩි වී ඇත්තේ, බුරුමය සහ චීනය සමඟ වූ ද්විපාර්ශ්වීය ගිවිසුම් වලින් පිටතින් ද වැඩි වශයෙන් සහල් වැඩි මිලට ගැනීම නිසාය. 1961 දී හා 1962 දී මිලදී ගන්නා ලද සහල් ප්‍රමාණය පිළිවෙළින් වෙන් 4,19,000 ක් හා වෙන් 5,24,000 ක් විය. මේ දෙවන තුළ මිලදී ගත් පිටි ප්‍රමාණය, 1961 දී වෙන් 1,77,000 ක් හා 1962 දී වෙන් 2,07,000 ක් විය. ප්‍රධාන වශයෙන්, වෙළෙඳ බැංකු මාර්ගයෙන් සහ විශේෂ ගිණුම් පහසුකම් වලින් ගෙවනු ලබන පෞද්ගලික අංශයේ ආනයන අඩුවීමක් දැක්වුවද ඒ එතරම් නොවීය.

1962 දී පෞද්ගලික ආනයන ගෙවීම් අඩුවීම සුළු වූයේ මන්ද යන්න මඳක් විස්තර කිරීම අවශ්‍යය. භාණ්ඩ ගෙත්වීම් සීමා කිරීමේ ප්‍රධාන විධිවිධාන හෙවත් අධික ආනයන බදු පනවන ලද්දේ, 1962 වසරේ ජූලිවල සිට ඔක්තෝබර් තෙක් වූ අවසාන කොටසේ දී ය. 1962 ජූලි වලට

1. මෙසේ පරස්පර විරුද්ධ රේගු වාර්තා අනුව 1962 දී ආනයන රුපියල් කෝටි 4.3 කින් අඩුවීමට හේතු තුනක් තුඩු බව කිව හැකිය. පළමුවෙන්ම, හාල්, පිටි සහ සීනි ගෙන්වීම රුපියල් කෝටි 4.1 කින් අඩු වූ බව රේගු වාර්තාවලින් හෙළිවෙන අතර, මේ භාණ්ඩ සඳහා 1962 දී ගෙවූ මුදල් රුපියල් කෝටි 4.2 කින් වැඩි වී ඇත. මෙයට හේතු වශයෙන්, 1962 දී ගෙවන ලද ආහාර ද්‍රව්‍ය පමාවී පැමිණීමත්, ලංකාවට පැමිණ ඇති ආහාර නැව් සම්බන්ධයෙන් වුවද, සංඛ්‍යා තොරතුරු සටහන් කිරීමේ ඇති පරිපාලන පමාවන් දැක්විය හැකිය. දෙවැනිව, ගෙවීම් ශේෂ, සංඛ්‍යා අනුව රුපියල් කෝටි 4.5 ක වැඩිවීමක් දක්වන රජයේ ආනයන සඳහා වූ ගෙවීම් රේගු වාර්තාවල “රාජ්‍ය සහ ආරක්ෂක—ආනයන” යනුවෙන් වර්ගකොට තිබෙන ශීර්ෂයට අනුව, මෙයට පරස්පරව, රුපියල් කෝටි 1.2 ක අඩුවීමක් පෙන්වයි. මෙහිදීද, සංඛ්‍යා දෙවර්ගයේ වෙනසට හේතු වී ඇත්තේ රජයේ ආහාර ආනයන සංඛ්‍යාවල වෙනසට හේතු වූ කරුණමයැයි කිව හැකිය.

තෙවැනිව, පෞද්ගලික ආනයන වලින්, සැලකිය යුතු කොටසක් සඳහා ගෙවනු ලබන්නේ භාණ්ඩ ලංකාවට ලැබීමෙන් පසුවය. මෙසේ ගෙවීම් පමාවීමෙන්, ආනයන පහළ වැටීමක් දක්වෙන කාලයක දී වුවද, ගෙවීම් සංඛ්‍යා අනුව පහළ වැටුණ ආනයන ප්‍රමාණය එතරම් කැපී පෙනෙන්නේ නොවේ. ගෙවීම් සඳහා සිටිත් පරිදි වන මේ පමාව අඩු කළ හොත්, ගෙවීම්වල මුළු අඩුවීම මෙයටත් වඩා අඩු විය හැකිය. මුළු ආනයන ප්‍රමාණයෙන් විශාල කොටසක් ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් යටතේ ගෙවීම නිසා 1962 මේ තත්ත්වය උද විය. ද්විපාර්ශ්වීය ගිණුම් අනුව ආනයන කැරෙන විට, අපනයනක විසින් භාණ්ඩ නැවට බාර දුන්නට පසු අපනයනක ගේ රටේ ගිණුමට ගෙවීම කරනු ලැබේ. මේ අනුව ගෙවීමේ දී සිටිත් පරිදි ඇති වන පමාව වෙනුවට බඩු ලංකාවට පැමිණීමටත් පෙරාතුව ගෙවූ ඇති බවක් දැක්වේ.

පෙරාතුව ප්‍රධාන පරිමා සීමාවන් හා වැඩි තීරු බදු පනවන ලද්දේ 1960 දී සහ 1961 මුල් කොටසේ දීය. 1960 හා සසඳන විට 1961 දී මේ සීමා කිරීම් විධිවිධානවල මුළු බලපෑම 1961 දී ඇති වූ බව දක්ක හැකිය. 1962 දී සීමා කිරීම්, විශේෂයෙන්, ඔක්තෝබර් මාසයේදී කැරුන සීමාවන්, අවුරුද්දේ අවසාන භාගයේ පැනවුන නිසා ආනයන ගෙවීම් කෙරෙහි සැහෙන බලපෑමක් ඇති කරලීමට අපොහොසත් විය. 1962 සීමා කිරීම්වලට පෙරාතුව මග එමින් තුඩු භාණ්ඩ සහ ස්ථිර වශයෙන්ම ඇණවුම් කොට තුඩු භාණ්ඩ සඳහා ගෙවීම් අවුරුද්දේ අවසාන මාසවල දී ද කැරිණි.

1962 දී ලංකාවේ විදේශීය වත්කම් රුපියල් කෝටි 2.78 කින් අඩු විය. 1961 දී අඩු වූ ප්‍රමාණය රුපියල් කෝටි 0.96 ක් පමණකි. මෙසේ සංවිත වැඩි වශයෙන් අඩුවීමට හේතු වූයේ, 1962 දී වර්තන ගිණුම් හිඟය වැඩි වී යාමය. 1961 දී මෙන්ම, 1962 දී ද, විශේෂයෙන්ම, ජාත්‍යන්තර මුදල් මණ්ඩලයෙන්, දෙවැනි වරටත්, රුපියල් කෝටි 5.38 ක් ගැනීම ඇතුළුව විශාල ලෙස විදේශීය ණය ගැනීම නිසා විදේශීය සංවිත සීමිතව පාවිච්චි කිරීමට සිදු විය.

අදිසි ගිණුම

පහත සංඛ්‍යා සටහනේ දැක්වෙන පරිදි, 1962 වර්තන අදිසි ගිණුම, රුපියල් කෝටි 0.88ක අතිරික්තයක් පෙන්වීය. 1961 දී මේ ගිණුමෙහි රුපියල් කෝටි 0.74 ක හිඟයක් ඇති විය. මේ දියුණුවට හේතු වූයේ 1961 දී රජයේ වියදම් ශීර්ෂයෙහි ඇති වූ හිඟය, 1962 දී අතිරික්තයක් බවට පෙරැලීමය. රජයේ ගිණුම්වලට ලැබුණ මුදල දළ වශයෙන් රුපියල් කෝටි 0.92 කින් වැඩි විය. මෙයට ප්‍රධානතම හේතුව වූයේ, විදේශීය රාජ්‍යවල තානාපති කාර්යාල වලින් 1962 දී වැඩියෙන් වියදම් කිරීමය. පිටරට ගමන් හා විවිධ වියදම් (දැන්වීම්, අපනයන කොමිස්, නියෝජ්‍යත්වයන්හි සහ ප්‍රධාන කාර්යාලයේ වියදම්) හිඟය, 1961 දීට වඩා 1962 දී අඩු වූ අතර, ආයෝජන ආදායම් හිඟය මඳක් වැඩි විය. ආයෝජන ආදායම් හිඟය, සුළු වශයෙන් රුපියල් කෝටි 0.31 කින් වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ, ලංකාවේ විදේශීය වත්කම් වලින් ලැබුණු ආදායම අඩුවීමය

සංඛ්‍යා සටහන II ෬-2

1961 සහ 1962 වර්තන අදිසි

රුපියල් දහ ලක්ෂ

	1961		ඉද්ධ	1962 (අ)		ඉද්ධ
	බැර	හර		බැර	හර	
සේවා	221.7	240.0	-18.3	230.0	232.1	- 2.1
මුදල් නොවන රන්රන් සංචලන (ඉද්ධ) ..	—	1.9	- 1.9	—	1.9	- 1.9
පිටරට ගමන්	7.6	25.3	-17.7	5.3	19.5	-14.2
ගමනාගමනය සහ රක්ෂණය	118.6	45.3	+ 73.3	121.5	48.4	+ 73.1
ආයෝජන ආදායම	21.8	61.7	-39.9	19.4	62.4	-43.0
රජයේ වියදම්	27.3	36.5	- 9.2	36.5	35.2	+ 1.3
විවිධ	46.4	69.3	-22.9	47.3	64.7	-17.4
තැගී	48.8	37.9	+ 10.9	47.4	36.5	+ 10.9
පෞද්ගලික මුදල් යැවීම හා සංක්‍රමිකයන්ගේ මුදල් ගෙනයෑම්	8.2	37.9	-29.7	6.7	36.5	-29.8
නිල පරිත්‍යාග	40.6	—	+ 40.6	40.7	—	+ 40.7
එකතුව	270.5	277.9	- 7.4	277.4	268.6	+ 8.8

(අ) තාවකාලිකයි.

සංඛ්‍යා—ශ්‍රී ලංකා මහ බැංකුවෙහි.

'ආ-ගිය' පෞද්ගලික ප්‍රාග්ධන

1962 දී පෞද්ගලික ප්‍රාග්ධන ගිණුමෙන්, රුපියල් කෝටි 0.6 ක ඉද්ධ මුදලක් පිටරට ගෙන ගොස් තිබේ. එහෙත්, 1961 දී මේ ගිණුමට රුපියල් කෝටි 0.61 ක ඉද්ධ මුදලක් පිටරටින් ගෙනැවිත් ඇත. කෙළින්ම කැරුන ආයෝජනවලින්, 1961 දී රුපියල් කෝටි 0.78 ක ඉද්ධ මුදලක් පිටරටට ඇදී ගියද, 1962 දී එසේ ඇදී ගිය මුදල අඩුවූයේ, රුපියල් කෝටි 0.07 ක් විය. ආ-ගිය කෙටි කාලීන ප්‍රාග්ධන වලින්, ප්‍රධාන වශයෙන්ම, විශේෂ ගිණුම් පහසුකම්* ඇති වෙළෙඳ සමාගම්වල ශේෂ වලින් රුපියල් කෝටි 0.53 ක ඉද්ධ මුදලක් පිටට ඇදී ගොස් ඇති බව සටහන් වෙයි. එසේ වුවද, මේ සම්බන්ධයෙන් 1961 දී මෙරටට රුපියල් කෝටි 1.39 ක ඉද්ධ මුදල් ගෙනැවිත් ඇත.

* මේ පහසුකම් යටතේ දැක්වෙන ගනුදෙනුවලින්, රන්පවුම් සමාගම් සහ අනෙකුත් විශාල වෙළෙඳ සමාගම් විනිමය සාලන දෙපාර්තමේන්තුවේ පරීක්ෂාව යටතේ, කෙළින්ම ප්‍රධාන කාර්යාලය සහ මව් ශාඛාව සමග කැරුණු ගනුදෙනු පිළිබිඹු වෙයි. ඉතිරිව ඇති ශේෂ වාරිකව බැංකු මාර්ගයෙන් පියවා ගනු ලැබේ.

1960, 1961 සහ 1962 ගෙවුම් ශේෂයන්හි පියවුම් ස්වරූපය

රුපියල් දශ ලක්ෂ

	1960	1961	1962 (අ)
භාණ්ඩ	-209.9	- 86.4	-132.8
සේවා	- 32.2	- 18.3	- 2.1
පෞද්ගලික මුදල් යැවීම් හා සංක්‍රමනිකයන්ගේ මුදල් යැවීම්	- 30.9	- 29.7	- 29.8
පෞද්ගලික ප්‍රාග්ධන ගිණුම (ශුද්ධ)			
(අ) අවකු ආයෝජන	+ 2.2	- 7.8	- 0.7
(ආ) විදේශ ගිණුම් ශේෂවල වෙනස (ශුද්ධ)	- 7.5	+ 13.9	- 5.3
ණය බෙරීම්	- 2.8	- 4.9	- 6.2
දීමනා රත්රන්			
ජාත්‍යන්තර මුදල් මණ්ඩලය	-	-	-
ජාත්‍යන්තර සංවර්ධන සංගමය	-	- 9.0	- 0.2
ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුව	-	- 1.4	-
මුළු අය වැය හිඟය	-281.1	-135.5	-177.1
පියවුම් ගිණුම			
(අ) රාජ්‍ය හා බැංකු ප්‍රාග්ධනය*			
1. දළ විදේශීය වත්කම් වෙනස්වීම්	+ 192.7	+ 9.6	+ 27.8
(අ) විදේශීය විනිමය අයිතිය	+ 104.9	- 0.6	+ 34.7
(ආ) 'ලංකාවට ලැබිය යුතු' ගෙවීම් ගිවිසුම් ශේෂ	- 14.6	+ 10.2	- 6.9
2. දළ විදේශීය වගකීම්වල වෙනස්වීම්	+ 6.0	+ 104.9	+ 94.2
(අ) 'ලංකාවෙන් ගෙවිය යුතු' ගෙවීම් ගිවිසුම් ශේෂ	- 0.1	+ 21.3	- 11.6
(ආ) දීර්ඝ කාලීන වගකීම්†	+ 26.3	+ 23.8	+ 45.9
(ඇ) ජා. මු. මණ්ඩලයෙන් ගැනීම්	-	+ 53.8	+ 53.8
(ඈ) අනෙකුත්††	- 20.2	+ 6.0	+ 6.1
(ආ) රාජ්‍ය පරිත්‍යාග‡	+ 52.5	+ 40.6	+ 40.7
(ඈ) වැරදීම් හා අත්හැරීම්	+ 29.9	- 19.6	+ 14.7

සංඛ්‍යා—ශ්‍රී ලංකා මහ බැංකුවෙහි

(අ) තාවකාලිකයි.

* පියවුම් ගිණුමේ ධන ලකුණ වත්කම්වල අඩු වීම හෝ වගකීම්වල වැඩිවීම හෝ පෙන්වයි. ඊන ලකුණ වත්කම්වල වැඩිවීම හෝ වගකීම්වල අඩුවීම හෝ පෙන්වයි.

† මුළු මනිත්ම සමන්විත වනුයේ ජා. ප්‍ර. ස බැංකුවෙන් සංවර්ධන ණය අරමුදලෙන්, එක්සත් රාජධානියෙන් ජර්මන් සමූහාණ්ඩුවෙන් හා සෝවියට් රුසියාවෙන් ලබාගත් මුදල් වලිනි.

†† මහ බැංකුවේ හා වෙළෙඳ බැංකුවල අනේවාසික ගිණුම් ශේෂ යන්හි ද, පිටරට තානාපති කාර්යාලවල ශේෂ යන්හි හා රාජ්‍ය ණය 480 යටතේ වූ අනුරූප අරමුදල්හි ශේෂයන්හි ද වෙනස්වීම් ඇතුළත් වෙයි.

‡ රාජ්‍ය පරිත්‍යාග යන්නෙන් අදහස් කරන්නේ ලංකාණ්ඩුවට ප්‍රධාන වශයෙන්, භාණ්ඩ වලින් ලද පරිත්‍යාගය මෙයට, කොළඹ ක්‍රමය යටතේ කැනඩාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ලද 'කෙයාර්' කිරි සහ පිටි ප්‍රධාන වශයෙන් ගැනේ.

පියවුම් ගිණුම්

1962 පියවීම සඳහා වූ මුදල් හිඟය, 1961 දීට වඩා රුපියල් කෝටි 4.16 කින් වැඩි විය. වර්තන ගිණුම් ශේෂය නරක අතට හැරීම මෙයින් පිළිබිඹු වෙයි. 1962 දී ද, හිඟය පියවීම සඳහා 1961 දී අනුගමනය කැරුන පිළිවෙළම අනුගමනය කැරිණි. හිඟයෙන් වැඩි කොටසක් පියවා ගනු ලැබූයේ තවදුරටත් ලංකාවේ විදේශීය වගකීම් වැඩි කර ගැනීමෙනි. මේ නිසා විදේශීය වත්කම් අඩු වූයේ මඳ වශයෙනි. ලංකාවේ විදේශීය වගකීම් වැඩි වීමට ප්‍රධාන හේතුව වූයේ,

1962 පෙබරවාරියේ දී ජාත්‍යන්තර මුදල් මණ්ඩලයෙන්, රුපියල් කෝටි 5.38 ක විදේශීය විනිමය ගැනීමය. ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුවෙන් ද, සංවර්ධන ණය අරමුදලෙන් ද, එක්සත් රාජ්‍යයෙන් ද, ඒකාබද්ධ ජර්මන් සමූහාණ්ඩුවෙන් ද, එක්සත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවෙන් ද, දිගු කාලීන් වශයෙන් ලබා ගත් ණය ප්‍රමාණය දළ වශයෙන් රුපියල් කෝටි 4.59 කි. එසේ වුවද, 1961 දී වැඩිවී ගිය කෙටි කාලීන වගකීම් වලින් (රුපියල් කෝටි 2.13 කින්) වැඩි කොටසක් (රුපියල් කෝටි 1.16) 1962 දී නැවත ගෙවනු ලැබීය.

1962 අවසාන වන විට නොගෙවා තුඩු විදේශීය වගකීම් සම්පිණ්ඩනය කොට පහත සටහනේ දැක්වේ:—

සංඛ්‍යා සටහන II උ-4
ලංකාවේ විදේශීය වගකීම්¹

වගකීම්	නොගෙවා ඇති ශේෂය		වෙනස
	1961	1962	
1. ගෙවීම් ගිවිසුම් ශේෂ “ලංකාවෙන් අයවිය යුතු”	22.1	10.5	— 11.6
2. ජා. මු. ම. යෙන් ගත් ණය	53.8	107.6	+ 53.8
3. රන්පවුම් ණය	167.9	167.9	—
4. ගෙන නොගෙවා ඉතිරිව ඇති අනෙකුත් විදේශීය ණය	148.2	187.9	+ 39.7
එකතුව	392.0	473.9	+ 81.9

(අ) තාවකාලිකයි. සංඛ්‍යා—ශ්‍රී ලංකා මහ බැංකුවෙහි

1 විදේශීය විනිමය වලින් ගෙවීමට ඇති විෂේෂ වලට රාජ්‍ය නීති 480 යටතේ ඇති ප්‍රතිපාර්ශ්වීය අරමුදල් ශේෂ සහ වෙළෙඳ බැංකු වෙතැති අන්වේදීක ශේෂ ඇතුළත් නොවේ. එවැනි ශේෂ 1962 දී රුපියල් කෝටි 7.75 සිට රුපියල් කෝටි 8.44 තෙක් රුපියල් කෝටි 0.69 කින් වැඩි විය.

ප්‍රාදේශීය ගනුදෙනු පිළිවෙළ

ලංකාවේ වර්තන ගිණුමේ ගෙවුම් ශේෂය, පසුගිය අවුරුදුවලදී පැවැති පිළිවෙළටම පැවැතියේ, ඩොලර් කලාපය සමග අතිරික්තයක් ද, අනෙකුත් මුදල් කලාප සමග හිඟයක් ද, සටහන් වී ඇත. ඩොලර් කලාපය සමග ඇති අතිරික්තය, රුපියල් කෝටි 19.97 ක් වූයේ, 1961 ප්‍රමාණයට වඩා මදක් වැඩි විය. රන් පවුම් කලාපය සමග පැවැති හිඟය රුපියල් කෝටි 25.37 ක් විය. මෙය 1961 හිඟය වූ රුපියල් කෝටි 22.88 වඩා මදක් වැඩි විය. එහෙත් පසුගිය පස් අවුරුද්ද තුළ දී සටහන් වී ඇති හිඟයේ වාර්ෂික සාමාන්‍යය වන රුපියල් කෝටි 29.0 ට වඩා අඩුය. රන්පවුම් කලාපයේ එක්සත් රාජ්‍ය සමග ඇති වූ හිඟය 1961 දීට වඩා රුපියල් කෝටි 1.80 කින් වැඩි වූ අතර, ඉන්දියාව සහ පකිස්ථානය සමග වූ හිඟය රුපියල් කෝටි 5.43 කින්, අඩු විය. ප්‍රධාන වශයෙන් බුරුමය, ඕස්ට්‍රේලියාව, ඇතුළු අනෙකුත් රන්පවුම් කලාපීය රටවල් සමග 1961 දී ඇති වූ අතිරික්තය 1962 දී රුපියල් කෝටි 4.31 ක හිඟයක් බවට පෙරැලිණි. රන්පවුම් කලාපයේ ඉතිරි පෙදෙස් සමග ඇති වර්තන ගිණුම් තත්ත්වය අවාසි සහගත වූයේ, ඒ පෙදෙස් වලින් ගෙන් වූ භාණ්ඩ සඳහා වැඩියෙන් ගෙවීමත් ඒ පෙදෙස් වලට යැවූ භාණ්ඩ වලින් ලැබූ ආදායම අඩු වීමත් ය.

ඩොලර් කලාපයෙන් හා රන්පවුම් කලාපයෙන් බාහිර රටවල් සමග 1961 දී රුපියල් කෝටි 7.31 ක හිඟයක් ඇති වුවද, 1962 දී එය රුපියල් කෝටි 1.22 තෙක් අඩු විය. යුරෝපීය, ආර්ථික ප්‍රජාවට අයිති රටවල් *සමග පැවැති හිඟය, රුපියල් කෝටි 1.22 කින් වැඩි විය. යුරෝපීය, ආර්ථික ප්‍රජාවට අයත් නොවන ජපානය, චීනය, නැගෙනහිර යුරෝපීය සහ මැද පෙර දිග රටවල් සමග පැවැති හිඟය රුපියල් කෝටි 1.55 කින් අඩු විය. මෙයට හේතු වූයේ, මේ රටවල් වලින් ගෙන් වූ භාණ්ඩ වල ගෙවීම් වැඩි වුවද, අවිපාර්ශ්වීය ගිවිසුම් උඩ ලැබුණ අපනයන ආදායම වැඩිවීමය.

* යුරෝපීය ආර්ථික ප්‍රජාවට බටහිර යුරෝපය, තුර්කිය සහ ග්‍රීසිය අයත් වෙයි.

සංඛ්‍යා සටහන II උෟ-5

1961 සහ 1962 වර්ෂන ගිණුම්, මුදල් කලාප අනුව

රුපියල් දශ ලක්ෂ

	1961			1962		
	බැර	හර	ශුද්ධ	බැර	හර	ශුද්ධ
1. බොලර් කලාපය ..	312.0	115.2	+196.8	312.0	112.3	+199.7
2. රන්පවුම් කලාපය ..	1,037.5	1,255.0	-217.5	1,048.1	1,301.8	-253.7
i එක්සත් රාජධානිය	636.6	676.7	- 40.1	642.4	700.5	-58.1
ii ඉන්දියාව හා පකිස්තානය	74.6	281.4	-206.8	103.7	256.2	-152.5
iii අනෙකුත් ..	326.3	296.9	+ 29.4	302.0	345.1	- 43.1
3. බොලර් හෝ රන්පවුම් නොවන කලාප ..	628.3	701.4	- 73.1	682.7	752.7	- 70.0
i යු.ආ.ප්‍ර. රටවල් ..	181.8	216.1	- 34.3	183.3	229.8	- 46.5
ii අනෙකුත් ..	446.5	485.3	- 38.8	499.4	522.9	- 23.5
එකතුව ..	1,977.8	2,071.6	- 93.8	2,042.8	2,166.8	-124.0

විදේශීය සංචිත

ලංකාවේ විදේශීය සංචිත 1962 රුපියල් කෝටි 2.78 කින් අඩු විය. 1961 දී මෙය අඩු වී ඇත්තේ, රුපියල් කෝටි 0.96 කින් පමණෙනි. මේ අනුව ගෙවුම් ශේෂයෙහි ඇති වූ අඩුවීම සුළු බව පිළිබිඹු වෙයි. එහෙත්, 1961 ට පෙරාතුව සිව් වසරෙහි ඇති වූ අඩුවීම හා සසඳන විට, 1962 රුපියල් කෝටි 2.78 කින් අඩුවීම එතරම් විශාල නොවේ. දැඩි ලෙස ආනයන සීමා කිරීම සහ 1962 දෙ වැනි භාගයේ දී ආනයන බදු වැඩි කිරීම නිසා අවුරුද්දේ අවසාන කාර්තුවේ දී විදේශීය සංචිත වල සුළු වශයෙන් වැඩිවීමක් සටහන් වී ඇත.

1961 දී මෙන් ම, රටේ කෙටි කාලීන හා දිගු කාලීන වගකීම් වැඩි කිරීමෙන් සංචිතවල අඩුවීම තරමක් නතර කර ගනු ලැබීය. මේ වැඩි කැරුන වගකීම් වලින් ප්‍රධාන වූයේ ජා. මු. ම. දෙ වැනි වරටත් ලබා ගන්නා ලද රුපියල් කෝටි 5.38 විය. මේ වගකීම් මුලුමනින් ම වැඩි වූයේ 1962 පළමු කාර්තුව තුනේ නිසා අවසාන කාර්තුව වේ සංචිතවල ඇති වූ සුළු වැඩිවීම එම කාලයේ ගෙවීම් ශේෂයෙහි මූලික දියුණුව පිළිබිඹු කරයි.

1962 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල විදේශීය වත්කම් සුළු වශයෙන් වැඩි වුවද, අවුරුද්ද මුල දී පැවැති ප්‍රමාණයට වඩා රුපියල් කෝටි 2.78 කින් අඩු වී තිබිණි. එම නිසා 1961 වාර්තාවේ සඳහන් කළ පහත දැක්වෙන අදහස තවමත් උචිතය “.....විදේශීය සංචිත ප්‍රමාණය හේතුවෙන් ගණනක් නිසා සතුටුදයක යැයි කිව නොහැකිය. පළමුවෙන් ම, 1961 දී වැඩි වූ විදේශීය වගකීම්ය. දෙ වැනිව, මෑත මාස වල දී අපනයන මිල අඩුවී යාමය. තෙ වැනිව, ආර්ථික සංවර්ධන කටයුතු වැඩිවීම නිසා විශේෂයෙන් ප්‍රාග්ධන භාණ්ඩ සඳහා වැඩි වූ ඉල්ලුම් තත්ත්වයය. මේ නිසා ආනයන ගෙවීම් සහ අනෙකුත් විදේශීය ගෙවීම් සීමා කිරීමටත්, රට තුළ මුදල් සැපයුම අඩු කරලීමටත් යොදන ලද දැඩි උපක්‍රම එසේ ම පවත්වා ගෙන යා යුතු විය”.